



2020.06.18

නිවේදන අංකය: 221 /2020

නිකුත් කළ වේලාව : 15.15

අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) /

ප්‍රවෘත්ති කර්තෘ

**ප්‍රවෘත්ති නිවේදනය**

ජනතාවගේ විශේෂ අවධානය යොමුව ඇති ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතලොස්සක් මගින් පදනම් විරහිත සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බව නිරීක්ෂණය වන බවත් පහත දැක්වෙන එම ප්‍රවෘත්ති රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් අද දින (2020.06.18 ) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

**Millennium Challenge Corporation ගිවිසුම අත්සන් කිරීම.**

වත්මන් රජය විසින් “MCC ගිවිසුම”(Millennium Challenge Corporation) අත්සන් කිරීමට සැරසෙන බවට සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වන නමුත් එවැනි කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැත.

පසුගිය රජය සමයේදී මේ සම්බන්ධයෙන් වාර්තාවන් අදාළ විදේශීය සමාගම් වෙත ඉදිරිපත් කර ඇති නමුත් වත්මන් රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, කිසිදු රටක් හෝ බහුජාතික සමාගමක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බව මෙහිදී ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, මේ සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව අවධාරණය කෙරේ.

**පෞද්ගලික රෝහල් සමූහයක් මගින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීම.**

මෙරට පෞද්ගලික රෝහල් සමූහයක් මගින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට රජයේ අනුමැතිය හිමි වී ඇති බවට පළවන ප්‍රවෘත්තිය ද සාවද්‍ය වූවකි. යම්කිසි ආයතනයක් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පළමුකොට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළයුතු වේ. නමුත් එවැනි ඉල්ලීමක් හෝ ඉදිරිපත් වී නොමැත.

එම පෞද්ගලික රෝහල් සමූහය මගින් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල සිසුන්ට සිය ආයතනය වෙතින් පුහුණු අවස්ථා ලබාදීම සඳහා පසුගිය කාලයේදී ඔවුන්ගේ අභ්‍යන්තර එකඟතාවක් වශයෙන් තීරණය කර ඇති අතර, එවැනි පුහුණුවීමේ අවස්ථා ලබාදීම සාමාන්‍ය පරිපාටිය යටතේ සිදු කෙරේ. නමුත් කිසිදු

අයුරකින් මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ අවසර ලබාදීමක් හෝ එවැනි ඉල්ලීමක් හෝ ඉදිරිපත් වී නොමැත.

**Japan International Cooperation Agency** ආයතනය විසින් ලංකාවට ආධාර ලබාදීම අත්හිටුවීම.

ජපානයේ “ජයිකා” (Japan International Cooperation Agency) ආයතනය විසින් ලංකාවට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම අත්හිටුවා ඇති බවට පළවන ප්‍රවෘත්තිය ද මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව මෙහිදී අවධාරණය කරන ලදී. ජයිකා ආයතනය රජය සමඟ ඉතාමත්ම අවබෝධාත්මකව ප්‍රශස්ත අන්දමින් කටයුතු කරනු ලැබේ. එම ආයතනයට අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් වී ඇති අතර, එකී සියලු ව්‍යාපෘතීන් අඛණ්ඩව සිදු කෙරේ.

ඒ අනුව, මහජනතාව නොමග යවමින් සිදු කරන මෙවැනි පදනම් විරහිත අසත්‍ය ප්‍රවෘත්තී රජය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ.



නාලක කලුවැව  
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්